

4.1 මූලික සටහන් පොත් පවත්වාගෙන යාමේ වැදගත්කම විග්‍රහ කිරීම.

- මූලාශ්‍ර ලේඛන හා ඒවායෙහි වැදගත්කම පැහැදිලි කිරීම.
- ගනුදෙනුවලට අදාළ මූලාශ්‍ර ලේඛන නම් කිරීම.
- මූලික සටහන් පොත් සහ ඒවායෙහි වැදගත්කම පැහැදිලි කිරීම.
- මූලික සටහන් පොත් හා අදාළ මූලාශ්‍ර ලේඛන වගු ගත කිරීම.
- ලියාපදිංචි වූ ව්‍යාපාරයක එකතු කළ අගය මත බදු (VAT) වලට අදාළ ද්විත්ව සටහන් ලිවීම.